

# UNIVERSITY OF RUHUNA

## රුහුනා විශ්ව විද්‍යාලය

**BACHELOR OF SCIENCE (GENERAL DEGREE) LEVEL III (SEMESTER I)  
EXAMINATION – June 2015**

විද්‍යාලවේද (සාමාන්‍ය උපාධි) තෙවත් ස්ථීරය පළමු පමාණික පරීක්ෂණය – 2015 ජූනි

SUBJECT: BOTANY

ପ୍ରକାଶକ ନିମ୍ନଲିଖିତ ଦେଇବ

## COURSE UNIT: BOT3191 (Weed Biology)

ପାଦତଳୀ ଶକ୍ତିଯିଃ ଅତି ରୂପେ ତେ ବିଦୁଷ

Time: One hour

కుటుంబ పత్రాల లక్షణాలు

Answer **two** (02) questions only including question No. 1

ଅନ୍ତର୍ମୀ ଦୂରଭାସ କ୍ଷେତ୍ରରେ ପ୍ରଥମ ଉଚ୍ଚକାଳ (02) ପତିଲୋକ ପିଲିତୁର୍ଗ ଜର୍ବାର୍ଦ୍ଦାରୀ।

Question No.	Marks
Q1	
Q2	
Q3	
Total	

1.

- a) Name five (5) characteristics of terrestrial weeds in relation to its successful colonization in arable lands.  
 නො සුජිප්පල සාර්ථකව පැනීමේ නා සම්බන්ධ තොමික මැල පැලැස්පෙල ඇති නේ ලක්ෂණ පහක් නම් කරන්න.

b) Define seed dormancy and give three (3) methods for breaking seed dormancy.  
 බිජ සුජනාතාවය අර්ථ දක්ව, බිජ සුජනාතාවය පිද දැලීය ගැකි කුණ තුනක් අදන්න.

c) Write three direct effects and three indirect effects of weeds on crop plants.  
 ණරුන භාවිත නොමැති මැල පැලැස්පෙල සූදු රැඳුම් තුනක් සහ මත ප්‍රාග්ධාම් තුනක් ලියන්න.

d) What are the impacts of soil seed bank in relation to weed control?  
 පෙළ පැලැස්පෙල පැලැනය සඳහා පෙළ විෂ පැවතුවල පැලැස්පෙල පැන්න?

e) What is the difference between protected spraying and directed spraying in herbicide application?  
 පෙළ නොකු මෙයිලම්ඩ් පාර්සලින ඉසිල සහ ඩීජාභා ඉසිල උප ඇති ප්‍රතාස කුණියේද?

2). Write short notes on any two of the following:

ඡන සඳහන් ඕනෑම දෙකක් ගැන කෙටි සුගේන ලියන්න:

- i) Persistence of herbicides in the soil  
පස තුළ එල් තාකක රදා පැවතීම
- ii) Finding a successful biocontrol agent in weed control  
එල් පැලුවේ පාලනයේදී භාර්තා පෙරේ විද්‍යාත්මක තැබූ කාරකයකු මෙයා නිශ්චිත
- iii) Use of non chemical methods for control of weeds  
එල් පැලුවේ පාලනය සඳහා රසු පනික තොරන කුණු නැවතය

3). i) Distinguish between contact and translocated herbicides.

යපරිජ හා පරිසාකුණු හික එල් තාකක ගෝන්කර හඳුන්නේන්න.

ii) Outline the safety precautions which you follow in handling herbicides and their applications in the field.

එල් තාකක පරිඵරණයේදී හා එම් ඉක්සුයන්හි පෙදිලු එදී අන දත්තම්නය කරන ඇර්මෝන් උක්කීයන සඳහන කාෂන්න.